

# අලුත් අවුරුදු උදාවීමේ මෙහෙය

2016 නව වසර  
දෙවියන්වහන්සේගේ  
පාද පාමුල සිට අරඹන්න.

2015 දෙසැම්බර් 31 දින  
රාත්‍රී 10 සිට නව වසර උදාව තෙක්  
පැවැත්වෙන  
දේව මෙහෙයට  
ඔබත් එක්වන්න.



ක්‍රිස්තියානි සහෝදර මධ්‍යස්ථානය  
අංක - 07, විවේකානන්ද පාර,  
වැල්ලවත්ත,  
කොළඹ 06.

දුරකථන : 0112 581 901

[www.christianfellowshipcentre.com](http://www.christianfellowshipcentre.com)

මුද්‍රණය : ප්‍රසාද් ග්‍රැෆික් ඇන්ඩ් ප්‍රින්ටින් - නො. 16/7, හල්පිට, පොල්ගස්මඩුව.  
දුරකථන : 071 222 8903/ 071 222 8906  
විද්‍යුත් තැපෑල : [prasad.graphic@yahoo.com](mailto:prasad.graphic@yahoo.com)

# ලෝකාලෝකය

2015 දෙසැම්බර් - 2016 පෙබරවාරි කලාපය

“ස්වාමීන්වහන්සේ රජකම් කරන සේක.  
(ගීතාවලිය 93:1)



ඔබන්නා වූ  
2016 නව වසර  
ඔබ සැමට  
දෙවියන්වහන්සේගේ  
කරුණාව හා ආශීර්වාදය පිරි  
සෞභාග්‍යමත්, ප්‍රීතිමත්  
නව වසරක් වේවා!

ක්‍රිස්තියානි සහෝදර මධ්‍යස්ථානය  
නො. 7, විවේකානන්ද පාර,  
කොළඹ 6

ප්‍රමා පිටුව

# තාත්තා පුතා සහ බුරුවා

දූලා පුතාලා සමහරවිට මේ කතාව මීට පෙර අහලත් ඇති. ඒ වුණත් අපි නොදන්න අයටත් එක්කල කතාව රස විඳල ඒකෙන් ඉගෙන ගන්න පුළුවන් ආත්මික පාඩම් මොනවද කියා බලමු.

දවසක් තාත්ත කෙනෙකුයි පුතෙකුයි බුරුවෙකුත් දක්කා ගෙන ගමනක් ගියා. මෙහෙම යනවිට අතරමගදී මනුෂ්‍යයෙක් මුණ ගැසුනා. ඒ තැනැත්තා කීවා, "බුරුවෙක් සිටිද්දී දෙන්නම පයින් යන එක මෝඩ කමක්" කියලා. ඒ ගමන තාත්තා බුරුවගෙ පිටේ නැගලා පුතා පයින් යනවා. ටිකක් දුර යන විට තව කෙනෙක් මුණ ගැහුනා. එයා කීවා මේ ප්‍රමය පයින් යනවා මහා මිනිහා හොඳට වාඩිවෙලා යනවා" කියලා. තාත්තා ඉක්මනට බුරුවගෙ පිටෙන් බැහැලා පුතාට නගින්න කීවා. තවත් ටික දුරක් යන විට වෙනත් මගියෙක් ඉදිරියට ආවා. එයා මෙහෙම කියනවා. "අනේ හැබැටම තාත්තා බිමින් යනවා, පුතා උඩින් යනවා. මෙහෙව් රටක්" ඒ ගමන මොකද දන්නවාද කළේ. දිග හයිය ලියක් ගෙනල්ලා, බුරුවගේ කකුල් හතර ගැට ගහලා ලිය මැදින් එල්ලගෙන ලියේ කෙලවරවල් දෙක තාත්තයී පුතයී දෙන්න කරට ගත්තා.

දන් බුරුවවත් එල්ලගෙන යන අතර ඒදඬු පාලමක් උඩින් යන්න තිබුණා. ඇලේ නාමින් සිටිය කටකාර ප්‍රමයි ටිකක්, "ඒයි ඒයි අන්න බුරුවො දෙන්නෙක් තවත් බුරුවෙක්ව කරගහගෙන යනවා." කියල කෑ ගහන්න පටන් ගත්තා. ඒ සද්දේට බුරුව කලබල වෙලා දඟලන්න පටන් ගත්තා. කුන්දෙනාවම ඇලට පෙරලුනා. යංතම් අහල පහල මිනිස්සු එකකු වෙලා ගොඩට අරගත්තා.

කල්පනා නොකර හැම කෙනාම කියන කියන දේ කරන්න යන අයට හොඳ පාඩමක් මේක. දෙවියන් වහන්සේ ගැන එක එක විදියට කතාකරන්න පුළුවන්. ඒ කියන දේවල් හරිද, වැරදිද කියල අපට හිතාගන්න බැරිවෙනවා. එවිට මොනවද කරන්න ඕනෑ. ඉරිද පාසැලේ ගුරුවරයෙකු ගෙන් අහලා දනගන්න එක තමා පුංචි ඔබට කරන්න තියෙන හොඳම දේ. ඉතිං ඔයාලට කිට්ටුව ඉරිද පාසැලක් නැතුව ඇතිනේ. එහෙමනම්, ලෝකාලෝකය සඟරාවට තැපැල් පතකින් පුංචි ඔබට දැනගන්න ඕනෑ කරන දේ දන්වන්න. එවිට පුංචි ඔබට පිළිතුරක් ලැබෙව්.

දෙවියන්වහන්සේගැන කාරණා ඔයාලට කියල දෙන්න අපේ ලෝකාලෝකය සඟරාව නිතරම සුදානම්.





# නිරෝගී ආත්මික ජීවිතය

සනීපවත් ජීවිතයක් ගත කිරීමට ආශා නොකරන කෙනෙක් මිහිපිට ඇතැයි මම නොසිතමි. ආශාකළ පමණින්ම එය ඉටු නොවේ. මිනිසා විසින් නිරෝගී ජීවිතයක් ගත කිරීම සඳහා පිළි පැදිය යුතු ප්‍රතිපත්ති පිළිබඳ අප සෞඛ්‍ය විද්‍යා පාඨමෙන් ඉගෙන ගෙන තිබේ. බොහෝ දෙනා උනන්දු වෙන්නේ තම ශරීරය ගැන පමණි. ශරීරය හා බද්ධව පවතින ආත්මය ගැන සිතන්නේ ස්වල්ප දෙනෙකි. ශරීරයෙන් මෙම ආත්මය වෙන් වෙන්නේ මරණයේදී පමණි.

**“යේසුස්වහන්සේ මහත් ශබ්දයකින් මොරගසා පියාණනි ඔබගේ අතට මාගේ ආත්මය භාරදෙමියි කී සේක. මෙසේ කියා උන්වහන්සේ ආත්මය හළ සේක.”**  
(ලුක් 23:46)

ක්‍රිස්තුස් යේසුස්වහන්සේ කෙරෙහි අදහාගන්නා වූ සෑම කෙනෙක්ම තම ශාරීරික ජීවිතයට වඩා ඉහළින් සිය ආත්මික ජීවිතයේ නිරෝගී භාවය ගැන උනන්දුවිය

යුතුය. ඒ සඳහා අනුගමනය කිරීමට තිබෙන ඉතාම වැදගත් එමෙන්ම අත්‍යාවශ්‍ය ප්‍රතිපත්ති කීපයක් මෙහි සඳහන් කරමි.

### **දිනපතා ශුද්ධ බයිබලය කියවා මෙහෙහි කිරීම**

ශරීරය වැඩීමට පෝෂ්‍යදායී ආහාර අවශ්‍යසේම ආත්මය වැඩීමට ද හොඳ ආහාරයක් දිනපතාම ලබාගත යුතුය. ආත්මික ආහාර ඕනෑ තරම් ශුද්ධ බයිබලයෙහි ගබඩාකර තිබේ. ඉන් ඔබට අවශ්‍ය ඕනෑම වේලාවක අනුභව කළ හැකියි. වැඩිපුර ලබාගත් තරමට ශක්තිය ද වැඩිවේ. අවම වශයෙන් දිනකට දෙවරක් වත් (අළුයම-රාත්‍රී හෝ) ශුද්ධ වූ බයිබලයෙන් කොටසක් කියවන්න. පටන් ගැන්මේ දී අළුත් ගිවිසුමේ මූලාරම්භයේ සිට කියැවීමට සුදුසුයි. ඔබට අළුත් ගිවිසුම හෝ ශුද්ධ බයිබලය නැත්නම් දූතට ශුභාරංචි පිටපතක් ලබා ගන්න. යාවිඤ්ඤා කර කියැවීම ආරම්භ කරන්න. අළුයම දේව වචනයෙන් ශක්තිමත් වන ඔබ මුළු දවසම ප්‍රබෝධවත් ලෙස ගත කරනු ඇත. එය ඇදහිලිවත්තයාගේ අත්දැකීමයි.

“ඔබගේ වචන මාගේ පාදයන්ට පහනක් ය. මාගේ මාවතට එලියක් ය.” (ශිකාවලිය 119 :105)

### යාවිඤ්චා

ශරීරයේ පැවැත්මට පිරිසිදු වාතය අත්‍යවශ්‍ය වන්නාසේ ආත්මයේ නිරෝගී භාවය රැකගැනීමට නම් හොඳ යාවිඤ්චා ජීවිතයක් තිබිය යුතුයි. ආශ්වාස, ප්‍රශ්වාස කිරීම නොකඩවා සිදුවන්නකි. යාවිඤ්චා ජීවිතයද නොකඩවා පවත්වා ගෙන යෑම ආත්මික ජීවිතයට පදනම වන්නේ ය. අපෙන් බෝහෝ දෙනෙක් විමසන ප්‍රශ්නයක් නම් යාවිඤ්චා කරන්නේ කෙසේද යන්නයි. මෙයට දියහැකි සරලම පිළිතුර නම් දෙවිපියාණන් වහන්සේ සමඟ මුහුණට මුහුණලා කතා කිරීම කියායි. මා මෙසේ ලියන විට සමහරුන් මවිත වෙනවා ඇත. පුදුම නොවන්න. ප්‍රේමවන්ත පියෙකු හමුවට ගොස් කථා කිරීමට ඔහුගේ ආදරවන්ත පුත්‍රයා මැළිවන්නේ ද? දෙවිපියාණන් වෙතට ළඟාවීමට ඇත්තේ එකම මගකි. “මාර්ගයද, සැබෑවද, ජීවිතය ද, මමය. මා කරණ කොටගෙන මිස කිසිවෙක් පියාණන්

වහන්සේ වෙතට පැමිණෙන්නේ නැත.” (යොහන් 14 : 6) ඔබ යේසුස් වහන්සේ තුළින් පවි කමාව ලැබ සිටීම එකම සුදුසුකමයි. අවම ලෙස දවසට දෙවරක් වත් (අළුයම - රාත්‍රී වශයෙන් හෝ) අනිවාර්යයෙන්ම ස්වාමීන්වහන්සේ සමඟ කතා

කිරීමට (යාවිඤ්චා කිරීමට) මතක තබා ගන්න.



### නමස්කාරය

ශරීරය වැඩීමට ව්‍යායාමයේ යෙදීම අත්‍යවශ්‍ය වේ. විශේෂ යෙන්ම ව්‍යායාම ලබා නොගත්තත් වෙහෙස වී වැඩකරන අයට නිතැතින්ම ව්‍යායාමය ලැබේ. ආත්මික ජීවිතය ශක්තිමත් කරන, ප්‍රබෝධවත් කරන ව්‍යායාමය නම් නමස්කාරය හා ප්‍රශංසාවයි. එය යාවිඤ්චාව නොවේ. නමස්කාරය නම් ඔබට ස්වාමීන්වහන්සේ කොපමණ වටිනාවාද යන්න තුළින් ඔබගේ හද පත්වලින් නැගෙන ප්‍රශංසාවයි. එය හිස් වචන වැලකේද නොවේ. යේසුස් වහන්සේ ඔබ වෙනුවෙන් සිය නිර්මල ජීවිතය පූජාකළා නොවේද? දාවිත් ස්වාමීන්වහන්සේ තමන්ට කොපමණ අගනේදැයි වර්ණනා කළා පමණක් නොව ඒවා ලියා

නැබුවේය. අද අපට එම කාරණා ගිතාවලිය පොතේ හමුවේ. ස්වාමීන් වහන්සේ ගේ මහිමය, වටිනාකම, ඔබ තුළ බල පැවැත් වීමෙන් ඔබ කරන හැම පරිත්‍යාගයක්ම, නමස්කාරයට ඇතුළත් වේ. ගෙදරදී ඔබේ පුද්ගලික යාවිඤ්ඤාවේ දී ද, සභාවේ රැස්වීමේදීද ඔබේ සිත් ගැඹුරෙන් නික්මෙන නමස්කාරය, ප්‍රශංසාවේ වචන වලට පරිවර්තනය කර ශබ්ද නගා කියන්න. ශාරීරික ව්‍යායාමයෙන් ප්‍රයෝජන රිකය. නමුත් හක්නිවන්තකමට දැන් තිබෙන ජීවිතය ගැනත්, මතු ජීවිතය ගැනත් පොරොන්දු තිබෙන බැවින්, එය හැමදේටම ප්‍රයෝජනවත් ය.” (1 තිමෝති 4 : 8)

### සහභාගිකම

පිරිසිදු ජලය මිනිස් සිරුරට නැතිවම බැරි දෙයක්. එහි අවශ්‍යතාවය ගැන මා විස්තර කළ යුතු නොවේ. ජලය සෑදී තිබෙන්නේ හයිඩ්‍රජන් හා ඔක්සිජන් නියත අනුපාතයක් අනුව එක්තැන් වීමෙන් ය. ශරීරයට ජලය යම් සේද ආත්මයට සහභාගිකම ද එසේම වැදගත් ය. ජලයෙන් ශුද්ධ බයිබලයෙහි දේව වචනය සංකේතවත් වන නමුදු මෙහි දී අපි විශේෂයෙන් ජලයේ සංයෝගීතාව ගැන කතා කරන්නෙමු.

හයිඩ්‍රජන් හා ඔක්සිජන් (H<sub>2</sub>O) එක්සත්ව නොසිටියොත් ජලය කියා දෙයක් අපට නැත. ඇදහිලිවන්තයා සහභාගිකමෙහි නොපවතින්නේ නම් ඔහු ඉක්මණින් දුර්වල වීමට පුළුවන. සහභාගිකම පළමුව දෙවියන්වහන්සේ සමඟ පවත්වා ගෙන යා යුතු අතර, ඒ අතරම සෙසු ඇදහිලි වන්තයන් සමඟ ද සහභාගිකමෙහි රැඳී සිටීම ආත්මික ජීවිතයේ වර්ධනයට, පැවැත්මට හා ආරක්ෂාවට බොහෝ උපකාර වෙයි. රැස්වීම් වලට, පැමිණීමෙන්, ආත්මිකව වැඩුණු අය සමඟ ආශ්‍රයෙන් සභාවෙහි විවිධ සේවයන්හි තමාගේ කොටස භාර ගැනීමෙන් අනිකුත් ඇදහිලිවන්තයින් සමඟ එක්සිත්ව, එක්සත්ව ශරීරයක අවයව සේ, එකට වැඩ කිරීම සහභාගිකමේ මූලික ලක්ෂණය වෙති.

**“නුඹලා ක්‍රිස්තුස්වහන්සේගේ ශරීරය ද වෙන් වශයෙන් එහි අවයවයෝද වෙති.”** (1 කොරින්ති 12 : 27)

### තුරැඹි පත්වීම

ශරීරය පවිත්‍රව තබා ගැනීමද නිරෝගී ජීවිතයකට අවශ්‍ය අංගයක් වන්නේ ය. මෙයද දිනපතාම කළයුතු වන්නේ ය. ඇදහිලි වන්තයා විසින් නිතරම සිය

ආත්මය පිරිසිදුව තබාගැනීමට ප්‍රවේශම් විය යුතුය. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි අදහා ගෙන, පව් කමාව ලබා සිටියත් තවදුරටත් ඔබ තුළ දුර්වලකම් තිබීමට පුළුවන. ඉවසීම අඩුකම, ඉක්මණින් කේන්ති ගැනීම, සිතේ අමනාප තබා ගැනීම, තවත් බොහෝ දුර්වලකම් ඔබ තුළ තිබෙන බව ශුද්ධාත්මයාණන් ඔබට දේව වචනය තුළින් හෝ හෘදය සාක්ෂිය මගින් පෙන්වා දෙන විට ඒවා හරිගස්වා ගන්න. එසේ නොවුණොත් එම දුර්වලකම් වඩා දියුණු වී ඔබ පාපයට හසුකර ගැනීමට යක්ෂයා ක්‍රියාකරනු ඇත. එබැවින් මේ සියලු දුර්වල කම්, මමත්වය හෙවත් තමකම, සියල්ල කුරුසිපත් කරන්න. ඒවා අළුත් මනුෂ්‍යයා හෙවත් යේසුස් වහන්සේ තුළ නව ජීවිතය ලැබූ අයට සුදුසු ඒවා නොව, පරණ ජීවිතයට කුරුසිපත් වූ ජීවිතයට අයිති දේවල් ය. සුළු වරදක් හෝ ඔබෙන් සිදුවුවහොත් ඒ වේලාවේම යේසුස්වහන්සේට කියාදී සමාව ලබාගෙන, එම වරද අත් හරින්න. නිකරම ආත්මය ශුද්ධව තබන්න.

**අපගේ ස්වාමීන්ව යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ඊමේදී නිදොස්ව තිබෙන ලෙස ආරක්ෂා කරනු ලැබේවා”** (1 තෙසලෝනික 5 : 23)

මේ ප්‍රතිපත්ති පහ හරියාකාරව අනුගමනය කරන්නේ නම් ඔබගේ ආත්මික ජීවිතය නිරෝගීව වැඩෙන අතර, අන් අයට ද ඔබ ලබාගත් ගැලවීමේ ප්‍රීතිය ගැන සාක්ෂි දරා තවත් ආත්ම දිනා ගැනීමට උනන්දුවන්න.

2016 අවුරුද්ද ඔබගේ ආත්මික ජීවිතය වර්ධනය කර ගැනීම සඳහා කැප කරන්න. ඔබ සැමට සුභ නව වසරක් වේවා! යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ අනුග්‍රහය, බලය, සුවය හා ප්‍රේමය ඔබ සියලු දෙනා සමඟ වේවා !

**ඩී.බී. මෙතතානන්ද**  
*සංස්කාරක*  
 077 8813197

**“සමාදානයේ දෙවියන් වහන්සේම නුඹලා සහ මුලින්ම පවිත්‍ර කරන සේක්වා නුඹලාගේ මුළු ආත්මයත්, ප්‍රාණයත්, ශරීරයත්**

# වෘත්තයන් මැදට යැවෙන බැටළුවා

## බලයෙහි සතුන්

අද අපි බලන්නේ බැටළුවා ගැනයි. උගේ මුල්ම වර්ත විග්‍රහය දෙස අපේ අවධානය යොමු වන මුල්ම ශුද්ධ ලියවිලි පාඨය ඇත්තේ උත්පත්ති පොතේ 4 වන පරිච්ඡේදයේ 2 වන පදයේ. එහි සඳහන් වන්නේ ආබේල් නම් ධර්මිෂ්ඨයා බැටළු පාලකයෙක් වූ බවයි. අප විද්‍යාත්මකව පිළිගන්නා පරම සත්‍යයන් එහි අඩංගු යි. එනම් බැටළුවා හිස හැරුණු අතේ යන සිව්පාවකු නොව කිසිවෙකුගේ සැරයටියට, කෙටිටට යටත්වන කීකරු සතෙකු බවයි. හීතාවලිය 23 හි දාවින් ධර්මිෂ්ඨ මනුෂ්‍යයා කීකරු බැටළුවෙකුට සමාන කරමින් ස්වාමීන්වහන්සේව යහපත් එඬේරා ලෙස සඳහන් කරයි. ඔබ කිතුණු වෙක් ද? ඔබ ගැලවීම ලබා නැවත උත්පාදනය හිමිකරගනු ලැබුවෙක් ද? එසේනම් ඔබ බැටළුවෙක්, ඔබ තුළ එඬේරාට කීකරුකම හා යටහත්කම පැවැත්වීම ඉතා අවශ්‍යයි. දැස පෙනීම බාල සතෙකි බැටළුවා. එනිසාම උඟට පෙරින් එඬේරා මග දක්වයි. බැටළුවා කට්ටි පනිමින් පැනයන්නේ නැත. එසේ වන්නේ දරදඬු බැටළුවෙක් හෝ දෙන්නෙක් පමණි. ඔවුහු එඬේරාට අකීකරුව රැළ පිටින් ගමන් කරන

විට නිරතුරුවම ගොදුරු පතා සිටින වෘත්තයාට පහසු ගොදුරක් වෙති. ඔබ කිතුණු සභාවේ යහපත් බැටළුවෙක්ද? 1 ජේතෘස් 5:5 බලන්න.

## තර බැටළුවා

තර බැටළුවා රැළට පෙනුම ගෙන දෙන්නා සේම ආත්මික වචනයෙන් දිනපතා වැඩෙන දේව දරුවා සභාවට මහත් ආශීර්වාදයක් වෙයි. බෙලහීන කෙට්ටු බැටළුවෙකු ගේ චිත්‍රය දැසට අප්‍රියජනක වනු ඇත. එසේම දේව වචනය නොදන්නා ඇදහිලිවකු ගේ තත්වයද එබඳුය. ඔබ තර බැටළු වෙක් ද? බැටළුවන් රැක බලා ගන්නා එඬේරුන්ටද තද අවවාද තිබේ. එසකියෙල් 34:1 සිට 10 දක්වා ඔබේ ශුද්ධ බයිබලයෙන් බලා ගන්න. ඔබ දේව සේවකයෙක් වැඩීමහල්ලෙක් උපස්ථායකයෙක් නම් ඔබේ වගකීම ඉතා බලවත්ව වැදගත්ව තිබේ. ආරක්‍ෂාව මඟ පෙන්වීම කෑම සපයා පෝෂ්‍ය කිරීම එඬේරෙකුගේ මූලික යුතුකම් ය. වැරදි ධර්මතාවන්ගෙන් යා පාපී ක්‍රියාවලට ඇබ්බැහි වීමෙන් බැටළුවා ගලවා ආරක්‍ෂා කිරීමත්, සත්‍යයමය වචන කරාත්, දේව රාජ්‍ය හා යේසුස් වහන්සේගේ තේජවත් ඊම කරා මඟ පෙන්වීමක්, පිරිසිදු දේව වචනය නිසියානුකුලව තෝරා බේරා දී

ආත්මික කැම සැපයීමත් එඬේරාගේ මූලික වගකීමයි. ඔබ ඔබේ රැළට ප්‍රේම කරන අයෙක් ද? යොහන් 21:15 සිට 18 දක්වා යේසුස් ස්වාමීන්වහන්සේගේම වචන බලන්න. බැටළුවා හා එඬේරා ඉතා කිට්ටු සමීපතාවයක් දක්වන දෙදෙනෙකි.

බැටළුවා ආශීර්වාද පූර්ණත්වයේ සංකේත යයි. ලෝම කපන්නා ඉදිරියේ උභය නිශ්චලය යටහත්ව සිටී. ඔබගේ තත්වය කෙසේද? වේදනා බර අත් දැකීමක් දරා ගන්නට ඔබට හැකියාව තිබේද? යේසුස්වහන්සේ, ඔබේ ස්වාමියාණන් වහන්සේ යටහත් වූයේ ලෝම කපන්නා ඉදිරියේ යටහත්ව කරබාගෙන සිටින බැටළුවකු විලසිනුයි. යෙසායා 53:7

රැළෙහි බැටළුවන් එක්කාසු කරන කාලය දැන් පැමිණ තිබේ. බැටළුවන් විසිරී යන විට එඬේරා දුක් වෙයි. (මතෙව් 9:36 බලන්න) අනුකම්පාවෙන් පිරී සිටින ඔහු බැටළුවන් යලි එකතු කරයි. "එම්බා යාකොබ්: මම සැබවින් නුඹලා සියල්ලන් රැස්කර ඉතුරු ඉග්‍රායෙල් වරුන් එකතුකර, බොශ්රාහි බැටළුවන් මෙන් ඔවුන් එක්කාසු කරන්නෙමි." (මීකා 2:12) මතෙව් 15 : 24 හා යොහන් 10 : 2 ද බලන්න. ඔබ එඬේරාට ඉදිරියෙන්

දුවන එළුවකු නොවී එඬේරාට පිටුපසින් සෙමින් ඇවිදින යහපත් බැටළුවකු වීම වඩා යෝග්‍ය වනු ඇත. එවිට ඔහු ඔබට තර බැටළු වෙකු වීමට සහාය වනු ඇත.

බැටළුවාගේ තවත් ගුණාංගයක් නම් කිලිටි තැන්වල නොගැවසීමත් කිලිටි නොවී සිටීමට වගබලා ගැනීමත්ය. ඔබ දේව දරුවකු නම් කිලිටි පාපයට ද්වේශ කරනවා ඇත. කිලිටි යෝජනා ප්‍රතික්ෂේප කරනවා ඇත. අපිරිසිදු දර්ශන වලින් දැස ඉවතට හරවා ගනු ඇත. කැතකතා, කේලාම්, මුවින් නොබිණිනු ඇත. යේසුස් වහන්සේගේ දෙවන ඊමේදී ඔබ ගැනෙනුයේ වමේ එළුවන් කණ්ඩායම සමඟද? එසේ නැතහොත් දකුණේ බැටළුවන් කණ්ඩායම සමඟද අභිංසක බැටළුවකු බඳු ඔබව වෘකයන් වැනි මිනිසුන් අතරට ශුභ පණිවුඩ සමඟ දෙවියන්වහන්සේ යවන සේක. එහෙත් ඔබට වෘකයකු වීමට බැරිය. වෘකයා බැටළුවන් සපා කෑම සාමාන්‍ය සත්‍යයකි. එහෙත් බැටළුවකු කිසිවිටෙකත් රෝද වෘකයෙකු සපා කෑවේ නැත. යහපත් එඬේරා ඔබ නිල් ගොදුරු බිම් කරා මෙහෙයවන පිණිස උන්වහන්සේ අතට කැප වන්න. දේව පිහිටයි.

- ප්‍රන්සිස් විජයසිංහ -



# “මේ වර්තය කාගේ ද?”



“සුද්දී” කුඩා ඊරි පැටියෙක් ඇ හැදූනේ කාමරයක. ඇගේ ස්වාමියා සුද්දීට කැමට දුන්නේ පිරිසිදු කැම. මේ සුරතලියව ඔහු දිනපතා නහවා, ලස්සන සුදු හමේ තෙත පවා මාත්තු කළා. බෙල්ල ගැට ගසනු ලැබුවේ රතු රිබන් පටියකින්. සැඟරැසිරි විදින්නට ඔහු විල් තෙරට ගියේ මේ සුරතලිය දම්වැලට ගැට ගසා ගෙනයි. පිරිසිදු පරිසරයක වැඩුණ “සුද්දී” අනෙක් ඊරියන් මෙන් නොවනු ඇති බව ඇගේ ස්වාමියා විශ්වාස කළා. එක් වැසිබර සවසක සුද්දී දම්වැල ගලවාගෙන මඩ ගොහොරුවකට දිවයනු දුටු ස්වාමියා කැ ගසන්නට වුණා. “සුද්දී” ඕක මඩ වළක් ! ඔය සුදු හම කිළිටි වේවි, මෙහෙ එන්න ! මෙහෙ එන්න ! ඔහු එසේ කැ ගැසුවත් ඊරි පැටවා හොඳ හැටි මඩේ එරි නාමින් සතුටු වුණා. ඇ ස්වාමියාගේ හඬ සැලකුවේ නැහැ.

“බල්ලා නැවත උගේ වමනයටත් නැවාවූ ඊරි මඩේ

පෙරලීමටත් හැරී ගියෝ ය.” කියා ශුද්ධ බයිබලයේ 2 පේතෘස් 2 පරිච්ඡේදයේ 22 වන පදයේ ලියා තිබෙනවා. ඔබ ඔබේ හැඩ රුව ගැන බොහෝ සැලකිලිමත් වෙනවා ඇති. පිරිසිදු ඇඳුම් වටිනා සුවද වර්ග ඔබේ ප්‍රියතම තේරීම් වනු ඇත. ඒවා තාවකාලික සතුටක් ඔබට දෙනු ඇත. එහෙත් නිතරම සදහන්ම ඔබව සතුටු කිරීමට ඒවාට බැරිය.

එක් ආගමික සිල්වතකු මට මෙසේ කීවේ ය. “මේ සියල්ලෙන් අප කරන්නේ හැඟීම් තදකරගෙන දරා ගැනීමයි. එහෙත් හැඟීම් උත්සන්න වූ විට දී අප පාපයට වහල් වෙනවා.”

ප්‍රිය හිතවත, හිතවතිය, ඔබේ සිත ඔබම පරීක්ෂා කර බලන්න. මේ ඔබේ වර්තය නම් අර ඊරි පැටවාගේ වර්තයට ඔබත් ඇතුළත් වනවා ඇත. ඔබ මත්පැන් පානය ශරීරයට අහිතකර බව දනිමින්ම ඊට ගිජුව සිටී. දුම්පානය ශරීරයට අයෝග්‍ය බව සිගරට් පැකට්ටුවේම කියවමින් ඊට වහල්ව සිටී. ඔබ පිටතට අලංකාර වුවත් ඔබේම සිතට වාල්ව එයට බැඳී හිරවී සිටී. රට, ජාතිය, ආගම මුදා

ගන්නට ඔබ කතාකරනු ඇත. විමුක්තිය උදාකරදීමට වෙර දරනු ඇත. එහෙත් ඔබට ඔබවම මුදාගත නොහැකි පාපය හෙවත් වහල්කමේ යකඩ දම්වැලින් ඔබේ සිත දැඩිව බැඳී පවතී.

ශුද්ධ බයිබලයේ 2 රාජාවලියේ 5 වන පරිච්ඡේදයේ නාමන් නමැති ඉතා ධනවත්, සෙන්පතියකු හමුවෙයි. ඔහුට යහපත් වැඩ කරුවන්, සුරූපී බිරියක්, රසබර හෝපන, ගමනට රථවාහන, සුවබර මන්දිර තිබුණි. සිරුරට පැළඳූ වස්ත්‍ර අලංකාර වටිනා ඒවාය. එහෙත් නාමන් කුණ්ඩ රෝගියෙකි. පිටාතර පෙනුමින් ඔහු තේජස්බර සෙන්පතියෙකි. වස්ත්‍ර වලට යටින් අපවිත්‍ර රෝගියෙකි. සිතින්, කයින් වේදනා විඳින්නෙකි. ඔහුගේ වටිනාකම කුමක් ද?

දෙවියන්වහන්සේ මොලොව මවා ඊළඟට ආදම් නම් මනුෂ්‍යා ද ඔහුගේ බිරිඳද මවා සැදූ සේක. (උත්පත්ති 2 : 22) ලුක් 3 : 38 ආදම් දේව පුත්‍රයෙකු ලෙස ශුද්ධව සිටි බව දැක්වෙයි. පසුව නිදහස් කැමැත්ත ඔහු රිසි ලෙස පාවිච්චි කරමින් අකීකරු කම කර පාපය මුල් බීජය පැල කළේය.

ඔබ මුල් මිනිසාගේ පුරුකක් නිසා පාපය ඔබට අමුත්තක්

නොවේ. පාපය සඟවා ගෙන සිත තුළ රුවාගෙන යහපත් පෙනීමක් පිටාරව පෙන්විය හැක. එහෙත් පාපයට හිමි කුළිය සදාකාල මරණයයි (රෝම 6:23). එය දෙවියන්වහන්සේව ඔබෙන් වෙන් කරයි. ආගමකින් ධර්මයකින් මිනිසාව තාවකාලිකව, ග්‍රහණය කර පාපයට හය ඇති කරවමින් තබන නමුත්, පාපයට (ඔබේ යටි සිතේ ඇති ආශාවට) ඉඩ ලද මොහොතේම “සුද්දී” කලදේ ඔබේ සිත කරනු ඇත. ඔබ පාපය සඟවා ගෙන මිස පාප රහිතව නොසිටී. ඔබේ ධර්මිෂ්ඨ ක්‍රියා (දාන, වන්දනා, ගමන්, පුදපූජා, පරිත්‍යාග) වලින් ඔබට ඔබවම පාපයෙන් ගළවා ගත නොහැකියි.

“මනුෂ්‍ය තෙමේ පිටාතර පෙනීම බලන නමුත් ස්වාමීන් වහන්සේ සිත බලන සේකැ” යි (1 සාමුවෙල් 16:7) බයිබලය පවසයි. සිත තුළ පවත්නා පාපයේ බීජ නිකුත් කරන ස්ථානය විනාශ කිරීමෙන් මිස සැබෑ ජීවිතිය සමාදානය ලබා ගැනීමට අන් මගක් නැත. මිල මුදල් හෝ ආගමික සමීපකම් විසින් ඔබව රවටා තබනවා හැර වෙන යමක් නොකරයි. ඔබ මැවූ දෙවියන් වහන්සේම පාපයෙන් සිත සෝදන්නට එවූ පුද්ගලයාට සිත ඇදහිල්ලෙන් හාරදීම හැර වෙන විසඳුමක් නැත.

ඔහු කවිද? “උන්වහන්සේ සියල්ලන් උදෙසා මිදීමේ මිලයක් කොට තමන්වම දුන්නාවූ යේසුස් වහන්සේය.” (1 තිමෝති 2 : 6)

වරදක් කල පසු ටික කලක් හේතක ගල්ගුහාවක ඔබ සැඟවී සිටියා යයි සිතන්න. එහෙත් ඔබ කවදා හෝ ඊට දඬුවම් විදිය යුතුය. හුඹසක පොළඟුන් සිටීම සාමාන්‍ය සිද්ධියකි. එහෙත් ඔබේ නිදන කාමරයේ පොළඟකු රිංගා යනු දුටුවොත් කාමරය පිරික්සා උග සොයා විනාශ කිරීමට ඔබ කිසි විටෙකත් පැකිලෙන්නෙහිද?

ප්‍රිය හිතවත, හිතවතිය, ඔබේ භයානක පාපී සිත යේසුස් වහන්සේට අදම භාර දෙන්න එය විෂකුරු සර්පයකුට වඩා භයංකරව තිබේ. ඔබේ ජීවිතයම පාපයෙන් දූෂණය කරන එය ඔබම මෙලොවට වහළෙක් හා සඟ ලොවට අවාසනාවන්ත අමුත්තෙක් කරනු ඇත. පෙම්බර මිත්‍රය, මිතුරිය, මා සමඟ දැන්ම මෙසේ යේසුස් වහන්සේ ඉදිරිපිට (ඇදහිල්ලෙන් හිස නමා) යාවිඤා කරන්න.

“පෙම්බර යේසුස්වහන්ස ! මම පව්කරුවෙකුමි. මම පසුකැවිලිව ඔබෙන් පව් කමාව ඉල්ලමි. මා වෙනුවට කල්වරි

කුරුසියෙහි පිදු ඒ ශුද්ධ ලෙයින මගේ පාපී සිත සෝදා මා තුළට වැඩිය මැනව. මගේ නම ජීවන පොතට ඇතුල් කළ මැනව. සැබෑ සමාදානය මා තුළ උතුරා හරිමින් මාගේ ස්වාමියාණන් වුව මැනව” ආමෙන්.

- ග්‍රෙගරි -

“මාගේ ආත්මය  
ස්වාච්ඡිත්වහන්සේ  
කෙරෙහි ජවණක්  
බලාසිටියි. මාගේ  
ගැළවීම  
ජවණෙන්  
උන්වහන්සේගෙන්ය.”  
(ගීතාවලිය 62 : 11)

# පාපයට කමාව ලබා ගැනීමට කුමක් කළ යුතුද ?



පළමුවන පාපය නිසාය.) රෝම 6:23 දක්වන්නේ ආත්මික මරණයයි. එනම් දැනටම යේසුස්වහන්සේ කෙරෙන් පවිත්‍රකමාව නොලැබ සිටින්නා ආත්මිකව මැරී සිටියි. දෙවියන් වහන්සේගේ උරුමය ඔහුට නැත. උන්වහන්සේගේ අනුග්‍රහය නැත. කායික මරණය පැමිණි විට මිනිසාගේ ආත්මය නිරයට ඇතුළුවේ (එළිදරව් 21:8).

ලොකුම පාපය නම් පාපය කමාව දෙන යේසුස් ක්‍රිස්තුස් වහන්සේව එපා කිරීමයි. ඊළඟට පාපය නම් නොපණත්කමය. එනම් දෙවියන් වහන්සේට අකීකරු වීමය. සිතින් හා කයින් පවි සිදුවේ. එහෙත් පාපය ලොකු කුඩා වශයෙන් බෙදීමක් නැත. "යමෙක් මුළු ව්‍යවස්ථාව රක්‍ෂා කොට එක් අණක් කඩකළේ නම් ඔහු සියල්ල ගැන වරදකාරයෙක්ව සිටී" (යාකොබ් 2 : 10). මරණීය පවි, සුළු පවි යනුවෙන් දෙවර්ගයක් දේව වචනයේ නැත. සිතක් - ඇසත් පාපයට ඉතා ලගින් ක්‍රියාකරන අතර පසුව කයද හවුල්කර ගැනේ. පාපය දෙවියන්වහන්සේත් - මනුෂ්‍යාත් වෙන්කරන දඩි කලු නිරයක් මෙනි.

## පාපය ජය ගැනීමට මිනිස් මාර්ග

දසපණත, දස ශීලය, ආගමික නීති රීති ආදී ව්‍යවස්ථාමය ප්‍රතිපත්ති පද්ධතියක මිනිසා තමා ඉදිරියෙන් තබා ගනිති. ඒවා මෙතෙහි කරති. එහෙත් පියවි ඇසින් බලනවිට මිනිස් සංහතිය දවසින් දවසම අපරාධවලින් දූෂණය වන අන්දම අපට පෙනේ. තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන් අදහන රටවල්වල සිදුවන අපරාධ හොඳ නිදසුනකි. ආගමික මාවත නාවකාලික වැස්මකට සීමා වෙයි.

## දඬුවම

"පාපයේ කුලියනම් මරණය ය" (රෝම 3:23). කායික මරණය හැම කෙනෙකුටම පොදුය. (කායික මරණය වුවද මිනිසාට එකතු වූයේ ලෝකයේ

පූජකයෙකු වෙත පවි කීමෙන් තම පවිවලට කමාව ලැබේ යයි සිතන අයද සිටිති. එවැනි පිළිවෙලක් ශුද්ධ බයිබලයෙහි සඳහන් නොවේ. මිනිසකුට තවත් මිනිසෙකුගේ පවිකමා කිරීමට

හෝ පාපයට දඬුවම් දීමට බලයක් හෝ නියෝජිත කමක් හෝ නොමැත. පව් කමාකිරීමේ බලය ඇති එකම කෙනා යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පමණයි.

වන්දනා ගමන්, පූජනීය ස්ථාන වලට යෑම, කුසල් කිරීම ආදියෙන් පාපය ගෙවේයයි විශ්වාසයක් මිනිසා තුළ පවතී, තත්වය එසේනම් ධනවත්තයෙකුට ලෙහෙසියෙන් පව් ගෙවා ගත හැකිවනු ඇත. ධනවත්තයෙකුට ස්වර්ග රාජ්‍යයට ඇතුළු වීමට මහත් දුෂ්කර බව යේසුස් වහන්සේ පැහැදිලි කරදුන් සේක.

මරණයට පසුවද පව්වල දඬුවම ලිහිල් කරගත හැකියයි විශ්වාස කරන නාමික ක්‍රිස්තියානි කොටසකද වේ. මේ සඳහා පූජාවල් දාන දීම හා යාවිඤා ප්‍රධාන වේ. පූජාවල් ද සුළු හා මහා යනුවෙන් දෙවර්ගයකි. වැඩිපුර මුදල් ගෙවිය හැකි නම් මහා දානය පූජාවකට වරප්‍රසාදය ඇත. දිළින්දාට සුළු පූජාව වෙන්වුනද ඊටද යම් සුළු මුදලක් අය කෙරේ. මෙවැනි ක්‍රියා පිලිවෙළක් ශුද්ධ වූ බයිබලයේ සඳහන් නොවේ. ඉහතින් සඳහන් වූ යාකොබ් 2:10 අනුව පාපයේ ලොකු කුඩා බවක් නැති බව හිතට ගනිමු.

ශරීරයට පීඩා ඇති කර ගැනීමෙන් විශේෂ වරප්‍රසාදයක් හිමි වේය යන මතයක් ක්‍රිස්තියානි (නාමික) හා විවිධ ආගම්වල පවතී. ක්‍රිස්තුස් වහන්සේ එක් වරක් අප වෙනුවෙන් වේදනා වින්ද සේක. අපේ දඬුවම එතුමා විසින්ම භාරගත් සේක. (යෙසායා 53: 4 - 6) එමනිසා තවදුරටත් අපේ ශරීර


වලට පීඩා කරගැනීම අනුවණ කමක් පමණි.

## තොල්කටුවෙන් වැසූ මැඩියා

ඉහත සඳහන් මාර්ග හැර තවත් බොහෝ මිනිස් ක්‍රම ලෝකයේ තිබිය හැකිය. ඒවා මැඩියෙකු පොල් කටුවෙකින් වසා තබන ළමයෙකුගේ ක්‍රියාව වැනිය. ඇත්ත වශයෙන්ම මැඩියා එසේ වැඩිවේලා නොසිටින බව ළමයාට වැටහීමක් නැත. එලෙසින් ම පාපය ජයගැනීමට තමන්ගේම උත්සාහ යෙන් යොදා ගන්න උපක්‍රම නිෂ්ඵල බවට වැඩි දෙනාට වැටහීමක් නැත. සැබෑ තත්වය මෙසේ පැහැදිලි කරන්නේ මිත්‍යා ආදහිලි ක්‍රමවලින් ඔවුන් මිදී නියම පව්කමාවේ මාර්ගය යොමු කරවීම පිණිසයි. ප්‍රිය මිතුරු මිතුරියනි, ආගමික පසුබිම තුළ තිබෙන පූජාක්‍රම විධි දෙස, ඔබේ ඇස් ඇර බලන්න. හොඳින් විමසා බලා, සිතට ගන්න. එයින් ඔබගේ පාපයට කමාව ලබා ගත හැකි ද? වත් පොහොසත්කම් වලට පව් කමාව ලබා ගත හැකිද? සිතන්න! සොයන්න! විමසා බලන්න!

- හොරණූෂ හඬ -

# ප්‍රඥාවේ ප්‍රඥාව වූ රජ



බයිබලයේ එන රජවරුන් අතරින් ප්‍රමුඛස්ථානයක ලා ගැනෙන ප්‍රඥා වන්තයා වශයෙන් සම්මානිත සාලමොන් පිළිබඳව අපට උගත හැකිදේ සීමා රහිතය. ඔහුගේ පියා වූවේ කීර්තිමත් රජෙකු වූ දාවිත්ය. දාවිත්ගේ භාර්යාවන් අතරින් එක් තැනැත්තියක වූ (කලින් උරියාට ඊරියාවට සිටි) බෙන්ෂෙබා සාලමොන්ගේ මවය. ස්වාමීන් වහන්සේ සාලමොන්ට ප්‍රේමකළ බැවින් එම අදහස රැගත් “යෙදිදියා” යන නාමයද ඔහුට යෙදිණ. සාලමොන්ට “යෙදිදියා” යන නාමය තබන ලද්දේ ස්වාමීන් වහන්සේගේ මෙහෙකරුවකු වූ නාතාන් විසින්යැයි සිතිය හැක. (2 සාමුවෙල් 12:25)

දාවිත්ගෙන් පසු සිංහාසනය මත හිඳුවනු ලබන්නේ සාලමොන් බව ඔහු බෙන්ෂෙබාට දිවුරා තිබුණ

හෙයින් ඔහු විසින් එම පොරොන්දුව ඉටුකරමින් සාලමොන් සිංහාසනා රූපි කළ අයුරු 1 රාජාවලිය 1:33 - 53 දක්වා අපට කියවිය හැකිය. දාවිත්ගේ භාර්යාවක වූ හත්ගිත්ගේ පුත්‍රයෙක් වූ අදොනියා තමාම රජවීමට සීතා සෙනාපති වූ යෝතාබ් හා අබියාතර් පූජකයා තමාටම අවනත කරගෙන යොහෙලන් ගල අසලදී විශාල රාජ භෝජනයක් පිළියෙල කළේය. සාලමොන් හැර අනෙක් සියලු සහෝදරයන්ට අදොනියා ඇරයුම් කරමින් ප්‍රීති සාදයක් පවත් වන බව දාවිත්ට ආරංචි විය. පසුව දාවිත් නාතාන් අනාගතවකා හා ශාදොක් පූජකයා ලවා සාලමොන් ආලේප කරවා ඊශ්‍රායෙල්ගේ තුන්වන රජු වශයෙන් සාලමොන් සිංහසාරූඪ කරනු ලැබීය. මෙම සිත ගන්නා සිද්ධිය සමඟ මිනිස් ජීවිතයේ පාලනය පිළිබඳවද යමක් අපට උගත හැකිය. සිත නමැති සිහසුන හිස්ව පවතින විට එහි බලාත් කාරයෙන් සිංහාසනා රූපි වීමට අප්‍රතිහත ව්‍යායාමයක යෙදෙන්නේ සාතන්ම ය. අදොනිය මෙන් සාතන් ද තමාම රජලෙස ප්‍රකාශ වීමට තැත්කිරීම පුදුමයක නොවේ. (ලුක් 4:6 - 7 පද හා ලුක් 11:24 - 26 ද බලන්න) මෙසේ සිදුවූ

විට මිනිස් සිත මිනිසා පාලනය කරන බවත් ඔහුට හැරගෙයි. එහෙත් සැබවින්ම සිදුවන්නේ මිනිස් සිත සාතන් විසින් තමා රිසිලෙස පාපිෂ්ඨ පාලනයකට ගොදුරු කර ගනිමින් මිනිසා ස්වකීය අභිමතයන් ඉටුකර ගන්නා කීකරු සුවච දාසයකු බවට පත්කර ගැනීමය.

**ඉවසිලිමත් තරුණයා**

මිනිස් සිතක සිහසුන අයිතිවිය යුත්තේ ස්වාමීච්ච යේසුස් වහන්සේට පමණය. උන්වහන්සේ අදොනියා හෝ සාතන් මෙන් තමාවම බලයෙන් රජකමට ආලේප කරවා ගන්නෙක් නොවේ. මිනිසා තම පාපය ගැන පසුකැවී යටත්වුවිට පමණක් ඇරයුම් සලකා යේසුස් වහන්සේ සිතට වඩින සේක. සාලමොන් ආදනෙයා මෙන් කලබල නොවීය. එනිසා 1 පේතෘස් 5:5 පරිද්දෙන් ස්වාමීන්වහන්සේ ඔහුට රජකම ලබාදුන් සේක. (මෙහිදී ලුක් 1:52 ද සටහන් කරගනිමු) ගීහොන්හිදී ශාදොක් පූජකයා විසින් තෙල්කුලාව ගෙන ඊශ්‍රායෙල්ගේ තෙවැනි රජු අලේප කළේය. පසුව අදොනියා මරණ හයින් පූජාසනය ලඟ වැටී සිටි බවත් සාලමොන් ඔහුට කමාවී ගෙදරට පිටතකළ බවත් රාජාවලී

යේ පළමු පරිච්ඡේදය අපට වටහා දෙයි. දාවින්ගේ අවවාද හා උපදෙස් හිස් මුදුණින් පිළිගත් සාමොන් ක්‍රමවත් සැලැස්මත් මත ඊශ්‍රායෙල් ජනතාව පාලනය කරන ලදී. මෙහිදී අප සිත්හි ධාරණය කරගත යුතු ඉතා වැදගත් සිදුවීම් කිහිප යක්ම තිබේ. එයින් පළමු වැන්න නම් ඔහු ස්වාමීන්වහන්සේට ගෞරව කරනවිට උන්වහන්සේ ඔහුට පෙනී “මා විසින් නුඹට දියයුතු කුමක්දයි” (2 ලේකම් 1:7) මෙම උතුම් ආත්මික පිළිවෙල ලොව පවතින තාක් එසේම පවතිනු ඇත.

දෙවැනි වැදගත් සිදුවීම වන්නේ සාලමොන්ගේ පුදුමාන්තර අයැදීමය. ඔහු වස්තු සම්පත්, කීර්තිය, ගෞරවය, දීර්ඝා යුෂ වැනි දේ ඉල්ලුවේ නැත. මේසා විශාල සෙනගක් පාලනය කිරීමට මගේ දැන ගැන්ම මද බැවින් “මට හොඳ දුන මැනවැයි” ඔහු ඉල්ලීය. (1 ලේකම් 1 : 10) මෙය ඉතා කාලෝචිතය දැනුදු ප්‍රඥාව ඉල්ලන්නට ප්‍රඥාව දෙවියන් වහන්සේ දෙන සේක. (යාකොබ් 1 : 5 බලන්න) ස්වාමීන්වහන්සේද සාලමොන්ගේ වටිනා ඉල්ලීම පරිදි ඔහුට මුහුදේ වැලිමෙන් වූ අසීමිත ප්‍රඥාවක් (1 රාජාවලිය 4:29) ප්‍රධානය කළ සේක.

### අඥානයන්ගේ පොත

සාලමොන්ට ප්‍රඥාවට අමතරව ඔහුට දීර්ඝායුෂ, රාජ තේජස ද පාලනයෙහි කීර්තියද, සකළ සම්පත් හා ජනබලයද ස්වාමීන්වහන්සේගෙන් තැගී ලැබුවේය. එම ප්‍රඥාවෙන් ඔහු ලියූ පොත් තුනක් ගුද්ධ බයිබලයට ඇතුලත් වෙයි. “දෙවියන්වහන්සේ කෙරේ හයවීම ප්‍රඥාවේ පටන් ගැන්ම” බව හිතෝපදේශ 1:7 දැක්වේ. සාලමොන් දේවහයින් පිරි උන්වහන්සේට වන්දනාකරන අතර මාසයේ දින 31 ට දවස්පතා පාවිච්චි කළහැකි පරිච්ඡේද 31 කින් යුක් හිතෝපදේශ පොත ලියා තිබේ. වත්මන් සමාජයට හොඳම උපදෙස් පරණ ගිවිසුනේ ලද හැක්කේ හිතෝපදේශයෙනි. එහි ආගුර් හා ලෙමුවෙල්ගේද උපදෙස් ස්වල්පය ගැබ්වී තිබේ. අළුත් ලිවිසුමේ එන කන්ද උඩ දේශනාව මෙන් පරණ ගිවිසුමේ සරළ ආත්මික උපදෙස් හිතෝපදේශයෙන් ලබාගත හැක. ඔබ එය කියවා නැද්ද? එය ඔබ විසින් ඉවසිලීමක්ව, කල්පනාවෙන් පරිහරණය කළයුතුම පොතකි. මගේ අඥානකම්වලදී මා නිසි මඟට ගෙන ප්‍රඥාවක් විසඳුම් සොයාදෙන හිතෝපදේශයට පොද්ගලිකවම මම ප්‍රේම කරමි. ස්වභාවයෙන්ම අඥානවූ මිනිසාට

හිතෝපදේශ පොත ප්‍රඥාව සොයයි. සාලමොන්ගේ ගීතිකාව හා දේශනාකාරය යන මාහැඟි පොත්ද සාලමොන්ගේ කෘතීන් වෙයි. සාලමොන්ගේ ගීතිකාවේ මනාලිය ලෙස වත්මන් දේව සභාවද මනාලයා ලෙස යේසුස් වහන්සේද සරණ මංගල්‍යය ලෙස සභාව තේජසට ඔසවන දිනයද සිතේ ධාරණය කර ගනිමින් ඔබ “සාලමොන්ගේ ගීතිකාව” කියවුවොත් එය ඔබ සිතුවාට වඩා බොහෝ ගැඹුරු පොතක් බව වැටහේවි. ඉතාම විචිත්‍රවත් සොබාදහම් ගුණ වැණුමක් ද සාලමොන්ගේ ගීතිකාවේ එයි. වියත් ලේඛකයන් ගේ කෘතීන්ට වඩා රස උතුරා යන රචනා ශෛලියක් එයි තිබේ. එහි 2 පරිච්ඡේදයේ 8 සි 17 දක්වා ඔබම කියවන්න.

සාලමොන් රජුගේ දේශනා කාරයා පොත තමන්ගේ මිනිස් ඥානයෙන් දෙවියන් සොයා පාළු ප්‍රීදක ගැඹුර බලන පණ්ඩිතයන්ට කදිම ටොක්කකි. එම පොතේ පළමු පරිච්ඡේදයේ සිට නවවන පරිච්ඡේදය දක්වා සාමාන්‍ය මිනිසකුගේ සිතක පහළවන චින්තනය ප්‍රකට කරයි. එහෙත් එහිදී මතුවන ගැටළු සියල්ලට පිළිතුරුත් නිවැරදිව දේව පිළිවෙලත් ඊළඟ පරිච්ඡේද තුනෙන් කැටිකොට දක්වා තිබේ. පළමු පරිච්ඡේද නවය කියවන්නා විසින්



අනිවාර්යයෙන්ම පසු පරිච්ඡේද තුනද ඉවසිලීමක්ව පරිහරණය කළයුතුය. මෙබඳු තවත් පොතක් බයිබලයේ නැත. එයද සාලමොන්ගේ වියත් පැසුණු බවට සාධකයකි.

### දේව මාලිගාව

එසේම සාලමොන් පිළිබඳ තවත් වැදගත් සිදුවීමක් වන්නේ ඔහු විසින් සෑදූ දේවමාලිගාවය. ක්‍රි.ව. 70 දී ටයිටස් අධිරාජ්‍යයා විසින් විනාශකර දමනු ලැබූ විශ්ව කීර්තියට පත් දේව මාලිගාව සැදීමට සවසරක් ගතවූ බව (1 රාජාවලිය 6 : 38 බලන්න. 2 ලේකම් 8 : 1 හි දක්වෙන පරිදි ඔහු තමාගේ නිවසට අවුරුදු දහතුනක් ද (1 රාජා 7 : 1) ස්වමීන්වහන්සේගේ ගෘහයට අවුරුදු සතක් ද වශයෙන් 20 වසරක් ගොඩනැගීමට ගතකළ බව) දේව වචනය දැකිවයි. මෙම දේව ගෘහය ගොඩනැගීමේ වැඩ මෙබඳු කෙටි සටහනකින් දක්විය නොහැකිය. කෙටියෙන්ම දක්වතොත් එය මෙතක් ලෝකයේ බිහිවූ මන්දිර වලින් අංගසම්පූර්ණ නිර්මාණයකි. රන්, රිදී, මුතු, මැණික්, අනර්ථ ගල් හා නොදිරණ ලී වැනි දෙවියන් වහන්සේට සෑදූ ගෘහයට සාලමොන් විසින් ගිවිසුම් පෙට්ටිය ගෙනාවේ ය. 2 ලේකම් 5 බලන්න. ඔහු ඊට පූජාසනයද, දොරටුවද,

පූජකයන්ද, දොරටුපාලකයන් ද ගිතීකාකාරයන් හා විණාවයන්නන්ද තවත් බොහෝ තේවාකාරයන්ද පත් කළේය. ස්වාමීවූ යේසුස්වහන්සේද පසුකලෙක මෙම දේව ගෘහ මඵවෙහි වැඩ සිටිමින් උගැන්වූ සේක. යොහන් 7:14 7:28 හා 10 :23 බලන්න, උන්වහන්සේගේ ගෝලයෝ ද අළුත් ගිවිසුම යුගයෙහි එම දේවමාලිගාවේ සැරිසැරූහ. (මාර්ක් 13:2) දැක්වූ පරිදි දේවමාලිගාව ක්‍රි.ව. 70 දී ටයිටස් නම් අධිරාජ්‍යයා විසින් ගලක් පිට ගලක් නොතිබෙන හැටියට විනාශ කරන ලදී. එහි නටබුන් යෙරුසලමේ අදත් දක්නට ලැබෙන බව ශුද්ධ දේශයේ වාරිකාකළ අය පවසති.

ආබුහම් විසින් ඊසාක් පූජාකිරීමට තැත්කළ මොරියා කන්දේ යෙබ්සිය ඔරණ්නා නම් මනුෂ්‍යයාගේ කමතෙහි දාවින් විසින් නියම කළ ස්ථානයෙහි මෙම දේව මාලිගය ගොඩ නගනු ලැබීය. (2 ලේකම් 3:1 හා උත්පත්ති 22 : 2 ද 1 ලේකම් 21 : 18 - 23 ද ගලපා බලන්න.) සාලමොන් පිළිබඳව මිළඟ ලිපියෙන්ද අප ඉගෙන ගනිමු.

*ජ්‍යෙෂ්ඨ විජයසිංහ*

# අන්තිමය පැමිණි තිබේ ද?

යේසුස්වහන්සේගේ පෙරළා ගමන ය ගැන ශු. ලියවිලි අනාවැකි දැන් සම්පූර්ණයෙන්ම වාගේ ඉටු වී තිබෙන බව පෙනේ. මේ කාලය කුමන ආකාරයේ දැයි පැහැදිලි කර ගැනීම සඳහා උන්වහන්සේම අතින් නිදර්ශනයක් ගෙනහැර දුන්වූ සේක.

**“නෝවාගේ දවස්මෙන් මනුෂ්‍ය පුත්‍රයාගේ ඊමක් වන්නේ ය.”**  
(මතෙව් 24 : 37)

## නෝවාගේ දවස් කුමන තත්ත්වයක වීද?

ඔබේ බයිබලයේ උත්පත්ති හය වන පරිච්ඡේදය කියවා බලන්න

“මනුෂ්‍යයාගේ දුෂ්ඨකම පොළොවෙහි මහත් බවද, ඔහුගේ සිතේ කල්පනාවල කවර අරමුණක් නිරන්තරයෙන්ම නපුරුව තිබෙන බවද ස්වාමීන් වහන්සේ දුටු සේක (උත්පත්ති 6 : 5). පොළොව දෙවියන් වහන්සේ ඉදිරියේ දුෂ්‍ය වූවාය. පොළොව බලහකාරයෙන් පිරී තිබුණාය. මාංශමය වූ සියල්ලෝ තමුන්ගේ මාර්ග දුෂ්‍ය කරගෙන සිටියෝ ය. (උත්පත්ති 6 :12) දෙවියන් වහන්සේ නෝවානම් ධර්මිෂ්ඨ මනුෂ්‍යයාට මෙසේ පැවසූ සේක. පොළොව බලහත්කාරයෙන් පිරී තිබෙන බැවින් ඔවුන්ගේ අන්තිමය මා ඉදිරියට පැමිණ තිබේ.

අද පොළොවෙහි පවතින්නේ මෙබඳු තත්වයක් නොවේ ද? ත්‍රස්ත වාදය යන වචනය අපගේ කන්වලට හුරුවූයේ මැතකදී, මත් ද්‍රව්‍ය වසංගතය සීඝ්‍රයෙන් පැතිරීමට පටන් ගත්තේ ද මැතකදී, ශ්‍රී ලංකාවේ ද මෑත කාලයක සිට පුදුමාකාර ලෙස යක්ෂයාගේ විනාශකාරී බලවේග බහුල වී ඇත. විඩියෝ චිත්‍රපටි පැමිණීම සමඟ ඉතා අශෝභන චිත්‍රපටි පෙන්වීමේ රහසිගත ව්‍යාපාර ඇතිවුණි. එය කෙසේ වෙතත් ප්‍රසිද්ධ රූපවාහිණියේ ප්‍රදර්ශනය කරන බොහෝ දර්ශන පවුලක දරුවන් සමඟ එකට සිට නැරඹිය නොහැකි තරමට දූෂිතය. වැඩිහිටියන්ට පමණයි ලේබලය ඇලවූ අශෝභන චිත්‍රපටි පෝස්ටර්, පොත්පත් නිදහසේ පාවෙයි. අන්තර්ජාලය හා සම්බන්ධ වන උපකරණ ඉතා අඩු මිලට සපයයි. තරුණ පිරිස අවාසනාවන්ත ලෙස පිරිහීගෙන යයි. මේ දේවල් තුළින් අපි නෝවාගේ දවස් දකිමු. එසේ නම් ස්වාමී වූ යේසුස් වහන්සේ ඉතා ඉක්මනින්ම පැමිණෙන්න බව පෙනේ. ඔබ එතුමන් සමඟ අමරණීයව ස්වර්ගරෝහණය වීමට සූදානම් ද? සූදානම් නැත්නම් කරුණාකර සඟරාවේ පිටු ඕනෑකමින් කියවා ඔබේ තීරණය අපටත් දැනුම් දෙන්න. ඔබ සූදානම් නොවුනොත් .....? “ඔවුන්ගේ අන්තිමය මා ඉදිරියට පැමිණ තිබේ.” එදා එම සෙනඟ ජලගැල්මට යට වූවාසේ, ඔබ මහා ජීවිතාකාලයට ගොදුරු වෙන්නේමය.

-තොරණ්‍යා හඬ -

# දිනපතා ජීවිතය

ශුභ නත්තලක් වේවා යනුවෙන් කෙනෙකුට ඔබ ශුභ පැතුවේ කුමන අදහසක් ඇතිවද? බොහෝ විට මේ සුභපැතීම සීමිත දවස් ගණනකට සීමාවියයි. නත්තල යනු යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ලොවට පහල වීමයි. එහි වැදගත්ම කොටස නම් උන්වහන්සේ කුරුසිපත් වීම සහ මළවුන්ගෙන් නැගීමයි. නත්තලත් කුරුසියේ ජයග්‍රහණයලත් කාසියක දෙපැත්ත වගේ වෙන්කළ නොහැක.


එහෙත් බොහෝ ක්‍රිස්තියානි නිකාය වල මෙය කාල සීමා දෙකකට පමණක් වෙන්වී තිබීම කණාගාටුවට කරුණකි. නත්තල සමය පමණක් ප්‍රීතියට කරුණක් නොවේ. ඇත්ත වශයෙන්ම අපගේ ජයග්‍රහණය රඳා පවතින්නේ කුරුසිය තුළින්ය. අප දිනපතාම කුරුසියේ ජයග්‍රහණය සිහිපත් කර ස්වාමීන්වහන්සේට ප්‍රසංශා කළ යුතුය. එසේම දිනපතාම අපට නත්තල් විය යුතුයි. "ස්වාමීන්වහන්සේ තුළ නිතරම ප්‍රීතියෙල්ලා ප්‍රීතියෙල්ලා යයි නැවතත් කියමි" (පිලිප්පි 4:4). නැවතත් "නිතරම ප්‍රීති වෙයල්ලා" යනුවෙන් (1 තෙසලෝනික 5 : 16) සඳහන්වේ. මෙය දින ගණනකට සීමා වෙන මත්පැන්, කෑම බීම, ප්‍රීති උත්සව ආදියෙන් ලබන සාතන්ගේ ප්‍රීතිය නොවේ.

ප්‍රීතිය ආත්මයාණන්වහන්සේගේ එල වලින් එකකි (ගලාති 5 : 22). ඔබගේ මාංශයෙන් උපදින්නක් නොවේ. යේසුස්වහන්සේත් සමඟ ඔබට නොමිලයේ ලැබෙන තිලිණයකි. ගීතාවලිය 97:11 ට අනුව අවංක සිත් ඇත්තන්ට, ප්‍රීතිය වපුරනු ලැබ තිබේ. යෙසායා 35:10 පරිදි එය සදාකාලික ප්‍රීතියකි.

ඔබ අද දිළිඳු තත්වයක සිටින්නට පුළුවන. එහෙත් ඔබ වෙනුවෙන් මහා වස්තු සම්භාරයක් ස්වර්ගීය බැංකුවෙහි ඔබේ නමින් තැන්පත් වී ඇත. ඔබේ නම ස්වර්ගයෙහි ජීවන පොතේ ලියැවී ඇත. අද ඔබට ඔබේම යයි, කිය හැකි නිවහනක් නොමැති වුවද, ස්වර්ගයෙහි මහත් අලංකාර නිවසක් ඔබ වෙනුවෙන් ඉදිවී ඇත. එබැවින් ඔබ ලබා තිබෙන ගැළවීමේ දිමනාව කෙතරම් මහත්ද? අද පරණ, ඉරුණු ඇඳුම් අඳිනවා ඇත. එහෙත් යේසුස්වහන්සේ එනවිට අගය කළ නිමකළ නොහැකි අලංකාර, ආලෝකමත් ස්වරූපය ඔබට ලැබෙනු ඇත. අදද ඔබේ දුකේදී ඔබව කිසිවිටෙක අත් නාරින මිත්‍රයාණන් වන යේසුස්වහන්සේ ඔබ වෙනුවෙන් මැදහත්කම් කරන සේක. එබැවින් නත්තල විශේෂත්වයක් නොකර ඇතුලාන්ත ප්‍රීතිය දිනපතා අත්දකින්න. ඔබ කරදර ගොඩක් මැද හිරවී සිටියත් ඉහළට ඇස් ඔසවා ප්‍රීතිමත් සිනහවක් නගන්න. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සිංහසනාරූඪව සිටින බවත් නිරන්තරයෙන් ඔබ උදෙසා මැදහත්කාරකම් කරන බවත් සිහිකරන්න.

- මිකායෙල් -

# ඉපල ගැනීම සුදුසුද?



**“දරුවකු සුදුසු මාර්ගයේ පුහුණු කරපන්න. එවිට ඔහු වයස්ගත වූ කලත් එයින් අහක්ව නොයන්නේ ය.”** (හිතෝ. 22:6)

සියළුම දෙමව්පියන් වෙත ශුද්ධ දේව වචනයෙහි මෙසේ අවවාද කර ඇත. තම දරුවන් කෙරෙහි ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි මව් පියන්ට මහත් වගකීමක් ඇත. මන්ද ගීතාවලිය 127:3 අනුව දරුවන් ස්වාමීන්වහන්සේගෙන් ලැබෙන උරුමයක් ය.

දරුවන් සුදුසු මාර්ගයේ පුහුණු කිරීමේ දී බොහෝ දෙනා එක් වරම ඉදිරිපත් කරන මතයක් නම් ඉපල පාවිච්චි කළ යුතු බවයි. එසේ ශු.

බයිබලයෙහි කියා තිබේ. (හිතෝ. 13:24, 29:17) දඬුවම් කිරීමත් නිශ්චල භාවයද, ආත්මයට ප්‍රීතියද, ලැබෙන බව සඳහන් වේ. එහෙත් අප සිහිතබා ගත යුතු තවත් කරුණක් නම් පරණ ගිවිසුමෙහි අඩංගු ඉගැන්වීම්, ඊට අදාළ අළුත් ගිවිසුමේ පිළිවෙලද සමග සංසන්දනය කර අළුත් ගිවිසුමේ ඉගැන්වීමට ගැළපෙන සේ පාවිච්චි කිරීමයි. පරණ ගිවිසුමෙහි කාම-මිථ්‍යාවාරය කරද්දී අසුවන්නාට ගල්ගැසිය යුතුයි. එහෙත් යේසුස් වහන්සේ එම වරදට අසුවූ කාන්තාවට මෙහිදී සමාවදී නැවත පව් නොකරන ලෙසට අවවාද කළ සේක.

දරුවන් හික්මවීම ගැන අප අළුත් ගිවිසුම දෙසට හැරෙමු. “පියවරුනි, නුඹලාගේ දරුවන්ට කෝප නුපදවා, ස්වාමීන්වහන්සේගේ හික්මවීමෙන්ද, අවවාදයෙන්ය, ඔවුන් ඇතිකරපල්ලා.” (එපීස 6:4) පියවරුනි නුඹලාගේ දරුවන් කළ නොකිරෙන පිණිස ඔවුන් කෝප නොකරල්ලා.” (කොලො 3:21) ඉපල දරුවන්ට



පාවිච්චි කළ යුතු වන්නේ බැරිම අවස්ථාවක පමණි. මන්ද එය හොඳ ආයුධයක් නොවේ. ඉපලෙන් තැලීම ළමා මනසට යහපත් දෙයක් නොවේ. එසේ නොව සුදුසු මාර්ගයේ පුහුණු කරවන පිණිස බාලවයසේ සිට ආදර්ශමත් ජීවිතයක මඟපෙන්වීම ඔවුනට අවශ්‍ය කෙරේ. ස්වාමීන්වහන්සේගේ හික්මවීම දරුවන්ට අවශ්‍යමය. එය ඔබේ යාවිඤාවේ ප්‍රධාන කොටසක් කරගන්න.

අවශ්‍යවන්නේ ළමයාව ඉපලට හයකරවීම නොව, ස්වාමීන්වහන්සේට ගෞරව සහිත හයක්

ළමයා තුළ ඇති කරවීමය. ඒ සඳහා ශු. ලියවිලි කතා, පින්තූර පොත් ආදිය, පුංචි උපමා උපයෝගී කරගන්න. ප්‍රේමයෙන් දරුවන්ව ආරක්‍ෂා කිරීමට 2 කොරි 12:14, තීතස් 2:4) දේව වචනය අපට අවවාද කරයි. දරුවන්ව හොඳ මාර්ගයේ යැවීමට ස්වාමීන්වහන්සේගේ ප්‍රඥාව ඕනෑ කෙරේ. උන්වහන්සේගේ කරුණාව ඕනෑ කෙරේ. බැරිම තැනකදී මිස ඉපළ ගැනීම දරුවාට හිතකර නොවන බව අවබෝධ කරගන්න. එයින් ඔහු කෝපවීමක් ද, සිත තුළ වැරදි හැඟීමක් ඇතිකර ගැනීමක් ද සිදුවිය හැකිය. එමනිසා වේවැල ගැනීමට ඉක්මන් නොවී එපීස 6:4 ගුරුකොට ගන්න.

- නබීතා -



“පියවරුනි,  
 නුඹලාගේ දරුවන්ට  
 කෝප නූපදවා,  
 ස්වාමීන්වහන්සේගේ  
 හික්මවීමෙන්ද,  
 අවවාදයෙන්ය, ඔවුන්  
 ආරක්‍ෂාකරපල්ලා.”  
 (එපීස 6:4)

# කේළමිකාරයෝ

මා අද කැමතියි ඔබ සමඟ වැදගත් මාතෘකාවක් කතා කරන්නට. මෙහි විවිධ පැති රාශියක් තිබුණත් මා කතාකරන්නේ මිත්‍රයන් - මිත්‍රයන් සමඟ කොටවන්නා වූ “කේළම” ගැනයි. ඇත්තටම මෙය ක්‍රිස්තියානීන් අතරේ පවා පැවතීම ලැජ්ජාවට කරුණක්. නැතිදේ ඇති කර කීම, එකිනෙකාගේ හොඳහිත පළද කිරීම, තමාගේ යහපත්කම හුවා දැක්වීම, අන් අයකුට හිමි තැන තමා ලබා ගැනීමට වෙරදැරීම, වෛරය පළකිරීම, යහපතට විරුද්ධව සිටීම ආදී විවිධ දුර්ගුණයන් තවත් රාශියක් මුල්කරගෙන කේළම මතුවෙනවා. මෙය දේව වචනය විසින් බරපතල ලෙස හෙළා දකිනවා. ඔබ අතරේ මිතුරු මිතුරියන් කී දෙනෙක් කේළම නිසා ඔබට අහිමිවී තිබේ ද? සිත්වල එකිනෙකා ගැන වෛරයක් ජනිත කර ගෙන කේළම නිසා අපහසු තත්වයක සිටීද? රෝම 1 : 29 - 30 බලන්න.

මාතෘකාව රසබර සිත් ගන්නා දෙයක් නොවුනත් කේළම අපේ ජීවිත වලට හයාතක හානිකර සතුරකු නිසා මෙය තරුණ සිතින් වටහා ගෙන එම සතුරා පරදවා



දමිය යුතුයි. ඔබ කේළම කියමින් කණට කොඳුරන්නෙක් නම් ඔබ ඇදහිල්ලෙන් වැටී සිටී. එසේ කියන්නේ මා නොව ශුද්ධවර පාවුල් කුමායි. 2 තිමෝති 3:3-5 බලන්න. එබඳුවන්ගෙන් ඇත් වන ලෙස අවවාදයක්ද එහි තිබේ. “නුඹේ සෙනඟ අතරෙහි කේළාම් කියමින් ඔබ - මොබ නොයන්න.” (ලෙවී 19:16) “නුඹේ අසල්වැසියා ගේ ප්‍රාණයට විරුද්ධව නොනැඟිටින්න. මම ස්වාමීන් වහන්සේය. නුඹේ සිතින් සහෝදරයාට වෛර නොවන්න.” දේව වචනය එසේ උපදෙස් දෙයි. ප්‍රාණයක් නැති කරන්නට කඩු, පිහියා අවශ්‍ය නැත. බිලේඩ් තලයක් බඳු කේළම එය ඉතා හොඳින් ඉටු කරාවී. ඔබ කේළාම් කියා ප්‍රාණයට විරුද්ධව සිටින්නෙහිදැයි දැන්ම සිතා බලන්න. කේළාම් කාරයාට තමා මිස අන් කිසිවකු හරිව නොපෙනෙයි.

2 කොරින්ති 12:20 ද බලන්න.

“වැඩකාරයෙකු ගැන ඔහුගේ ස්වාමියාට කේළාම් නොකියන්න. එසේ කළොත් සමහරවිට ඔහු නුඹට ශාප කරන්නේ ය. නුඹද වරද කාරයෙක් වී දඬුවම් විඳිනවා ඇත.” (හිතෝපදේශ 30:10)

කේළාම් කීමටත්, එකිනෙකා හේද කිරීමටත් ක්‍රියා කරන සහෝදරයෙහි, සහෝරියහි, ඔබ දෙවියන්වහන්සේ ඉදිරිපිට වරද කරුවකු වන්නට එපා. “වචන වැඩි කළ වරද හිඟ නැතැ” යි හිතෝපදේශ 10:19 කියයි. මේසේ වචන වැඩිවූ විට කේළමද පිටවන්නට ඉඩ තිබේ. අනවශ්‍ය දේ කථා නොකරනනට සිත තබා ගන්න.

ප්‍රිය තරුණ සිත, ඇතැම් විට මා ඔබට දොස් තබන්නාක් මෙන් හිතෙන්නට පිළිවනි. එසේ නොසිතා හිතෝපදේශ 20:19 බලන්නා “කේළාම් කියමින් ඇවිදින්නා රහස් හෙළිදරව් කරන්නේ ය. එබැවින් බොහෝ සෙයින් කට අරින්නා සමඟ සමාගම් නොපවත් වන්න.” මෙම බයිබල් පද නිරතුරුම සිහියේ රඳවාගෙන ඊට අවනත වීමෙන් කේළාම් ඇසීමෙන් හා ඇවිස්සීමෙන් ඔබ

නිදහස් වෙයි. සිත්කරදර හා අසමගිය පහව යනු ඇත. “කේළාම් කියන්නා හිත මිත්‍රයන් වෙන් කරයි” (හිතෝපදේශ 16:28) ප්‍රිය තරුණ සහෝදරය, සහෝදරිය, ඔබේ සිත යේසුස් වහන්සේ විවර කරන්න. ඔබත් කේළාම් කියනවාද? දැනටම හිතමිත්‍රයන් කීදෙනෙකු ඔබේ කේළම විසින් වෙන්කර තිබේද? ඔබ මුහුණින් හොඳ හිත පෙන්වමින් යටි සිතින් තියුණු කේළම නමැති කඩුව එකිනෙකාට විරුද්ධව යොදමින් සිටිනවාද? ඇත්තටම ඔබ නැවත උත්පාදනය ලබා තිබේද? ඔබ ක්‍රිස්තු භක්තිකයෙක්ද? මෙසේ යාවිඤා කරන්න : “යහපත් යේසුස්වහන්සා! මාගේ කේළාම් කාර මුඛයද, එකිනෙකාට වරද තැබීමද ගැන මම පසුතැවෙමි. මා හට කමාවී මා අළුත් සිතකට මාරුකරමින් කේළාම්කාර ආත්මය මාගෙන් පහකළ මැනව.” - ආමෙන් !

- පහන් සිළුව-